



ෆේර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ්
අක්කස් ටවර්ස් II (14 වන මහල),
අංක 278/4, යුනියන් පෙදෙස, කොළඹ 02,
ශ්‍රී ලංකාව
Tel: 011-2428428 | Fax: 011-2438438 | Email:
info@fairfirst.lk | Website: www.fairfirst.lk

රක්ෂණ ඔප්පු තොරතුරු ලේඛනය (IPID)

රෝහල්ගත වීම් සහාය සැලැස්ම (Dialog)

මෙම ලේඛනය ඔබේ රක්ෂණ ඔප්පුවේ ප්‍රධාන අයිතමයන්ගේ සාරාංශයකි. එය කියවීමට පහසු වන පරිදි නිර්මාණය කර ඇති නමුත් සම්පූර්ණ නියමයන් සහ කොන්දේසි අඩංගු නොවේ. සම්පූර්ණ විස්තර සඳහා ඔබ ඔබේ සම්පූර්ණ ප්‍රතිපත්ති උපලේඛනය කියවිය යුතුය.

1 ආවරණය වන රක්ෂණ වර්ගය

හදිසි අනතුරු, හදිසි රෝගාබාධයන් හෝ බැහැර නොකළ සැත්කම් හේතුවෙන් රජයේ හෝ ලියාපදිංචි පෞද්ගලික රෝහල්වල නේවාසිකව රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීම සඳහා ස්ථාවර මුදල් ප්‍රතිලාභයක් මෙම ආවරණය මගින් ලබා දෙනු ලබයි.

2 මූලික ප්‍රතිලාභ (ආවරණය වන්නේ කුමක්ද)

2.1. රෝහල්ගත වීමේ කාලය: වසරකට ටොනි 30ක් දක්වා කාලයක් රෝහල්ගත විය හැක (මෙහිදී රෝහලේ සිටින පළමු ටොනි නොසලකනු ලබයි).

සේවා ස්ථරය	ටොනියකට දෛනික දීමනාව	වාර්ෂික සීමාව
Basic	1,200	36,000
Silver	4,000	120,000
Gold	6,500	195,000

2.2. දෛනික දීමනාව ගෙවනු ලබන වාර්ෂික මට්ටම අනුව වෙනස් වන බව සලකන්න.

2.3. ඩොංගු ආවරණය: පහත a හෝ b වලින් ඉහල අගය ගෙවනු ලබයි.

a. ඩොංගු මුදල් ප්‍රදානය

වාර්ෂික පරාසය (රු.)	ආවරණ දින ගණන	ඩොංගු මුදල් ප්‍රදානය (රු.)
78.60 - 157.20	දින 16 - 30/31	12,500
1.00 - 78.60	දින 1 - 15	6,250

b. රෝහල්ගත වීමේ කාලය මත පදනම් වූ සම්මත රෝහල් මුදල් ප්‍රතිලාභය

3 අනෙකුත් ප්‍රතිලාභ

3.1. වසංගත / මහා වසංගත සඳහා වන ප්‍රතිලාභ
අදාළ මට්ටම් (Tier) සීමාවන් යටතේ පමණක් ප්‍රතිලාභ ලබා දේ.

- a. 1 වන ස්ථරය: දෛනික දීමනාව: රු.1,200: වාර්ෂික සීමාව: රු.10,000
- b. 2 වන ස්ථරය: දෛනික දීමනාව: රු.4,000: වාර්ෂික සීමාව: රු.12,000
- c. 3 වන ස්ථරය: දෛනික දීමනාව: රු.6,500: වාර්ෂික සීමාව: රු.14,000

4 ලියාපදිංචිය

- 4.1. ලියාපදිංචි විමට #107*1# අමතන්න නැතිනම්, BIMA Lanka (1343) අමතන්න.
- 4.2. ගෙවීම්: දිනපතා ගෙවීම් (පෙරගෙවුම්) හෝ පසුව මාසිකව ගෙවීම් (පසුගෙවුම්) වශයෙන් අඩු කරනු ලැබේ.

5 සාමාන්‍ය කොන්දේසි

- 5.1. හුගෝලිය ආවරණය: මෙම රක්ෂණාවරණය ශ්‍රී ලංකාවට පමණක් සීමා වේ.
- 5.2. වයස් සීමාවන්:
 - a. 2023 මාර්තු 31 ට පෙර ලියාපදිංචි කර ඇත්නම්: වයස අවුරුදු 65 දක්වා ආවරණය කෙරේ.
 - b. 2023 අප්‍රේල් 1 න් පසු ලියාපදිංචි කර ඇත්නම්: වයස අවුරුදු 60 දක්වා ආවරණය කෙරේ.
- 5.3. පොරොන්තු කාලය: රක්ෂණ ප්‍රතිපත්තිය ආරම්භයේ සිට මාස තුනක කාලයක් වේ.

6 බැහැර කිරීම් (ආවරණය නොවන දෑ)

- 6.1. ගැබ්ගැනීමේ සංකූලතා (පළමු මාස 9).
- 6.2. රුපලාවන්‍ය සැත්කම්.
- 6.3. පෙර පැවති රෝගී තත්වයන් (2023 මාර්තු 20 වන දින සිට බලපැවැත්වේ).
- 6.4. ආයුර්වේද ප්‍රතිකාර (2023 සැප්තැම්බර් 1 වන දින සිට බලපැවැත්වේ).
- 6.5. නේවාසික රෝහල් නවාතැන් පළමු රාත්‍රිය (2023 සැප්තැම්බර් 1 වන දින සිට බලපැවැත්වේ).

7 හිමිකම් පැමක් සිදු කරන්නේ කෙසේද?

- 7.1. රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් දින 90ක් ඇතුළත BIMA Lanka (1343) වෙත දැනුම් දීම කල යුතුය.
- 7.2. හිමිකම් පැමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න: හිමිකම් පෝරමය, රෝග විනිශ්චය කාඩ්පත, ජාතික හැඳුනුම්පත සහ රියැදුරු බලපත්‍රය, ලියාපදිංචි විමට අදාල පිලිගත හැකි ලේඛන ඉදිරිපත් කරන්න.
- 7.3. ඩොංගු හිමිකම් සඳහා NSI ප්‍රතිදේහජනක පරීක්ෂණයක් අවශ්‍ය වේ (මෙය අදාල වන්නේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් පමණි).

8 පැමිණිලි සහ දුක්ගැහවිලි හැසිරවීම

- 8.1. පියවර 1 - ෆේයාර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ආයතනය අමතන්න:
☎ +94 11242 8282 (8:30 a.m. to 5:00 p.m.)
✉ info@fairfirst.lk
ඔබට ඔබගේ ගැටළු ෆේයාර්ෆර්ස්ට් අවදානම් සහ අනුකූලතා කණ්ඩායම වෙත යොමු කළ හැකිය.
- 8.2. පියවර 2 - බාහිර ආයතනයකට යොමු කිරීම (ගැටළුව විසඳා නොමැති නම්):
 - a. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL)
☎ +94 11 2335167 | ✉ info@ircs.gov.lk | www.ircs.gov.lk
 - b. රක්ෂණ ඔම්බුඩ්ස්මන් / Insurance Ombudsman
☎ +94 11 2505542 / +94 11 2505041 | ✉ info@insuranceombudsman.lk | www.insuranceombudsman.lk

9 වැඩි විස්තර සඳහා අප අමතන්න

ෆේයාර්ෆර්ස්ට් ඉන්ෂුරන්ස් ලිමිටඩ්
ඇක්සස් ටවර්ස් II (14 වන මහල),
අංක 278/4, යුනියන් පෙදෙස, කොළඹ 02, ශ්‍රී ලංකාව
☎ 011-2428428 | ✉ info@fairfirst.lk | www.fairfirst.lk

10 වෙනත් වැදගත් තොරතුරු

- 10.1. වංචනික ලෙස හිමිකම් පැමක් සිදු කිරීම හෝ ව්‍යාජ ප්‍රකාශන ලබාදීම රක්ෂණ ප්‍රතිපත්තිය අවලංගු කිරීමට හේතු වේ.
- 10.2. සිදුකරන ගෙවීම් සියල්ල ශ්‍රී ලංකා රුපියල් වලින් වන අතර, ලැබෙන ප්‍රතිලාභ වෙනස් කිරීමට හෝ මාරු කිරීම කළ නොහැක.